



ශ්‍රී ලංකා

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1983 අංක 20 දරන ණය සහනයක
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1983 ජූනි මස 23 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1983 ජූනි මස 23 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්
පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක

මිල: ශත 35 දි

තැපැල් ගාස්තුව: ශත 50 යි

[සහතිකය සටහන් කළේ 1983 ජූනි මස 23 වන දින.]

එල්. ඩී.—ඊ. 18/81

ණය සහනයක ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1983 අංක 20 දරන ණය සහනයක (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ලුහුඬු කමය.

2. මෙහි මින් මතු ප්‍රධාන ප්‍රඥප්තිය යනුවෙන් සඳහන් කරනු ලබන ණය සහනයක ආඥාපනතෙහි 1950 අංක 5 දරන පනතින් ඇතුළත් කරන ලද 19අ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:— 81 වන අධිකාරයේ 19අ වගන්තිය සංශෝධනය කිරීම.

“(1) මේ ආඥාපනතේ අර්ථනුකූලව යම් නිශ්චල දේපළක් සම්බන්ධයෙන් උකසක් වන එවැනි යම් පොරොන්දු සිත්තක් කරයකින් ආරක්ෂිත යයි අදහස් කරනු ලබන ණයක් සම්බන්ධයෙන් ණයකරුවකු විසින් හෝ ණය හිමියකු විසින් හෝ ඉදිරිපත් කරනු ලබන යම් ඉල්ලීමක්, ඒ ණයකරු සහ ඔහුගේ ණය හිමියා අතර වූ නීත්‍යානුකූලව බලාත්මක කරනු ලැබිය හැකි යම් ගිවිසුමක් ප්‍රකාර ණයකරු විසින් ඒ දේපළ බේරුම් කර ගනු ලැබිය හැකි වන්නේ යම් කාලයක් ඇතුළත ද ඒ කාලය ඉකුත් වීමට පෙර කරනු ලැබුවේ නම් මිස, මණ්ඩලය විසින් ඒ ඉල්ලීම භාර ගනු නොලැබිය යුතු ය.”.

3. 1950 අංක 5 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 64 වන වගන්තියෙහි “ණයකරු” යන්නෙහි අර්ථකථනය වෙනුවට පහත දැක්වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් වැඩිදුරටත් සංශෝධනය කරනු ලැබේ:— ප්‍රධාන ප්‍රඥප්තියේ 64 වන වගන්තිය සංශෝධනය කිරීම.

“ණයකරු” යන්නෙන්—

(i) යම් නිශ්චල දේපළක් හෝ එහි යම් කොටසක් සම්බන්ධයෙන් උකසක් හෝ බැඳීමක් ඇති කරනු ලබ ඇත්තා වූ සහ ඒ දේපළ සම්බන්ධයෙන් වූ ස්වකීය ණය නියමිත මුදල් ප්‍රමාණය ඉක්මවන්නා වූ; නැතහොත්

(ii) පොරොන්දු සිත්තක්කරයක් මත නිදහස් වීමේ අයිති යක පැවරුම්ලාභියකු වන්නා වූ

තැනැත්තකු අදහස් වන අතර, ඒ තැනැත්තාගේ උරුමක්කරු වත්, පොල්මසකරුවන් සහ අද්මිනිස්ත්‍රාසිකරුවන් ද ඊට ඇතුළත් වන්නේ ය.